

**2019.03.26 වන දින පෙ.ව. 10.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ**

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 8. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

**සභාගී නොවූ**

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එල්. ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 2. ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

**සභාගී වූ නිලධාරීන්.**

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී - කහගේන - ජී. වමරි පත්මලතා මිය
- 8. ප්‍රජා සංවර්ධන නිලධාරී - කේ.ජී. ශර්මිලා දුෂානි මිය
- 9. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 10. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජිනදාස මයා.
- 11. කර්මාන්ත පරිපාලක - එල්.ඒ.ඩී.සී. සම්පත් මයා
- 12. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 13. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - ජී.ජී.සු. දයානන්ද මයා.
- 14. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - පාදුක්ක - එම්.ඩබ්.එස්. ගයන් මඩමවත්ත මයා.
- 15. සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - බී. උපාලි මයා.
- 16. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 17. සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 18. උප පොලිස් පරීක්ෂක - එස්.එම්.සී. නන්දන විජේසිරි මයා
- 19. මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරී - කේ. යු. වන්දන මයා.
- 20. අඩවි වන නිලධාරී - කහගේන - බී. උපුල් කුමාර මයා

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

1. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (01) යටතේ දැක්වෙන “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාලව කර්මාන්තශාලා හිමිකරු වන ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතා, කොට්ඨාශභාර ගරු මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, කොස්ගම පොලිසියේ පරිසර අංශයේ නිලධාරී මහතෙකු හා ආදායම් පරිපාලක මහතා අද දින සාකච්ඡාව සඳහා කැඳවීම් කළ ද අදාල කර්මාන්තශාලා හිමිකරු සාකච්ඡාවට නොපැමිණි බැවින් නැවත වරක් 2019.03.14 දින මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කර්මාන්තශාලා හිමිකරු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඇති බැවින් ද මහජන පීඩා පවතින බවට ප්‍රදේශවාසීන් කරුණු ඉදිරිපත් කළ බැවින්ද දෙපාර්ශවයේම කරුණු සලකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට හා ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට හැකි දිනයක් දන්වා එවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
2. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (05) යටතේ දැක්වෙන තුම්මෝදර, හල්පේ වත්ත, පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් සමාගම විසින් “හල්පේ වත්ත - කුණු කසළ විධිමත්ව බැහැරලීම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, නොදිරන කසළ ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය පරිපාලක මහතාගේ වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
3. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (06) යටතේ දැක්වෙන වග, නෙළුවත්තුවුව, නො. 200/2 හි පදිංචි ඩබ්.ඩී. වන්දිකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
4. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (12) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කුකුළු ගොවිපල, මීගහවත්ත, කනම්පැල්ල, කොස්ගම.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/11035/2014 යටතේ 2018.12.13 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් කුකුළු ගොවිපල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර

බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු පිළිබඳ වාර්තාව සහිත දෙකක් තුළ ලබාදෙන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කළ අතර සුබර ගොවිපල හිමිකරු දැනුවත් කළ බවට කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.

5. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (13) යටතේ දැක්වෙන “අභියාචන අංක : ඊපීඑල් 36/2016 පී කරුණාරත්න මහතා විසින් වග, බුන්ඩිගම්පල, අංක 47/2 ඒ ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන තරිඳු මෝටර්ස් වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අභියාචනය” යන හිසින් යුතුව අංක 02/08/ඊපීඑල්36/2018 යටතේ 2018.12.13 දිනැතිව උක්ත අභියාචනය සම්බන්ධ සාරාංශ සටහන හා තීන්දුව සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් දැනට මෙම ආයතනය වසාදමා ඇති බවට කාරක සභාව දැනුවත් කළ අතර නැවත බලපත්‍ර ලබානොගෙන ක්‍රියාකාරී තත්වයේ පවත්වාගෙන යනු ලබන්නේ නම් නඩු පැවරීමට තීරණය කරන ලදී.

6. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (14) යටතේ දැක්වෙන “පවත්වාගෙන යන අවුගල් වැඩපළක් සම්බන්ධවයි මේ” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාළව පරිසර බලපත්‍රය ඉල්ලුම්කර ඇති බවත් ශබ්දය පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස දැනුවත් කළ බවත් අවුගල් වැඩපළ නවත්වා ඇති බවට කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තා කාරක සභාව වෙත දන්වා සිටි අතර මේ වනවිට අවුගල් වැඩපළ පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමට බලපත්‍ර ලබාගෙන නොමැතිව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන ලෙස ආදායම් පරිපාලක මහතා වෙත දැන්වීමට තීරණය කරන ලදී.

7. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (15) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර්, නො. 59/4, මිරිස්වත්ත, පුවක්පිටිය.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/TR/A70/3609/09 යටතේ 2018.12.19 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව අවශ්‍ය නිර්දේශ ලබාදී පරිසර බලපත්‍රය ඉල්ලුම්කරන ලෙස එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර් හි හිමිකරු දැනුවත් කරන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දන්වා සිටි අතර බලපත්‍ර ලබානොගෙන ක්‍රියාකාරී තත්වයේ පවත්වාගෙන යන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන ලෙස ආදායම් පරිපාලක මහතා දැනුවත් කරන ලදී.

8. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (17) යටතේ දැක්වෙන හංවැල්ල, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ රැදී සිටින යාවකයින් ඉවත්කරගැනීම.” යන හිසින් යුතුව අංක DSS/01/13/11/08-2018 යටතේ 2018.12.31 දිනැතිව උක්ත කරුණට අදාළව අප විසින් 2018.12.19 දිනැතිව යවන ලද ලිපියට පිළිතුරු ලෙස ස්ථානාධිපති, පොලිස් ස්ථානය, හංවැල්ල වෙත යවන ලද ලිපියට අදාළව ඡා ඇල ප්‍රදේශයේ

යාවකසින් රැඳී සිටින පල්ලියක් ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු සොයාබලා දැනුවත් කරන බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා කාරක සභාව දැනුවත් කරන ලදී. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා එම ස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත පවරා පවත්වාගෙන යන බවට පැවසූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කර ඉදිරි පියවර ගැනීම සඳහා යොමු කිරීමට තීරණය කරන ලදී.

9. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (19) යටතේ දැක්වෙන “නිවාස හතක අපවිත්‍ර ජලය මාගේ නිවස අසල කාණුවට බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම, සාලාව, අංක 23/1 හි පදිංචි කේ.ඒ.එස්.සී. ජයසිංහ මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

10. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (20) යටතේ දැක්වෙන “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම යන ස්ථානයේ පවත්වාගෙන යන අනවසර වාහන නඩත්තු කිරීමේ හා පින්කාරු කිරීමේ මධ්‍යස්ථානය සම්බන්ධව” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන් විසින් 2019.01.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, 2018.12.24 දින පැවති පරිසර හා පහසුකම් කාරක සභාවේ පෙර කමිටු ප්‍රගතිය අංක 06 යටතේ ශ්‍රී මෝටර්ස් ආයතනයට පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදී ඇති කොන්දේසි වලට යටත්ව වෙළඳ බලපත්‍රය ලබාදීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවමින් මධ්‍යම පරිසර අධිකාරිය, කොට්ඨාශභාර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර මැතිතුමා, කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා, ශ්‍රී මෝටර්ස් ආයතනයේ හිමිකරු වන ශ්‍රී කුමාර් මහතා සහ ප්‍රදේශවාසීන් කැඳවා 2019.02.18 දින සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් මහජන විරෝධතා හා ගැටළු පවතින බැවින් තාවකාලිකව නතර කරන ලෙස අදාළ හිමිකරු දැනුවත් කරන ලද අතර එය ලිඛිතව ඔහු වෙත දැන්වීමටත් මෙම ගැටළු විසඳීම සඳහා කිසියම් කාලසීමාවක් ගතවන බැවින් අදාළ අනෙකුත් ආයතන වලින් විමසා බලා තීරණයකට එළඹීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

11. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන කොස්ගම, අකරවිට, අංක 155/2 හි පදිංචි ආර්. එච්. අල්මේදා මහතා විසින් “තලගල මහත්මාගේ මීරිස් මෝල නිසා මා හට සිදුවී ඇති පරිසර හානිය සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරු පමණක් මේ සඳහා විරෝධය දක්වන බැවින් ස්ථානීය පරීක්ෂාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

12. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (09) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “තනුර ප්‍රින්ටර්ස්, 28<sup>ඒ</sup>, සේනානායක පෙදෙස, පාදුක්ක” යන හිසින් යුතුව අංක WPO/CM/PSW/WP-C/01/000402/2018 යටතේ 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව 2019.03.21 දින ඔහු විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී සැලකිය යුතු තරම් පීඩාකාරී තත්වයක් නිරීක්ෂණය වී නොමැති අතර 2019 වර්ෂය සඳහා 2019.01.11 දින වෙළඳ බලපත්‍රයද ලබාගෙන ඇති බැවින් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඉදිරිපත් කරන ලෙස “තනුර” ප්‍රින්ටර්ස් හිමිකරු වන එස්.ඒ.එස්. කුමාර මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

13. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (11) යටතේ දැක්වෙන හංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර, නො. 606/04 හි පදිංචි ඩබ්.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා විසින් “පරිසරයට හානිවන පරිදි අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපියේ පිටපත සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තා ලබාගැනීමට තීරණය කරන ලදී.

14. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන ජල සම්පත හා පරිසරය සුරැකීමේ සංවිධානය - වෙවැල්පනාව විසින් “පස් කපා ඉවත් කර ජල පෝෂිත බිමක් විනාශ කිරීම” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපියේ පිටපත සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව 2019.03.23 දින පවත්වන ලද ස්ථානීය පරීක්ෂණයේදී පහත කරුණු අනාවරණය වී ඇති අතර මෙමඟින් සිදුවිය හැකි පරිසර හානිය පිළිබඳව තාක්ෂණික දැනුම ඇති පරිසර අධිකාරියේ පරිසර නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවත් දක්වා ඇති බැවින් ඒ අනුව පස්කැපීමේ කටයුතු වහාම නවත්වන ලෙස පාදුක්ක ජයන්ති මාවත අංක 92/ඒ හි පදිංචි වයි.ඩී. ගුණවර්ධන යන අය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

- i. පූර්ව අනුමැතියකින් තොරව පස් කැපීම ආරම්භ කර ඇත.
- ii. නමුත් කපන ලද පස් එම ස්ථානයෙන් ගෙන ගොස් නැත.
- iii. ප්‍රදේශවාසීන්ගේ සහ පොලීසියේ මැදිහත්වීම මත දැනට මෙම පස් කැපීම නවතා ඇත.
- iv. මෙම ඉඩම රබර් වගාවක් සහිත උස් භූමියක් වන අතර එහි පහළ මායිමෙන් වෙවැල්පනාව ගලබඩ මාර්ගය පිහිටා ඇත.

15. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (16) යටතේ දැක්වෙන දෙල්ගහවත්ත ගම්වාසීන් විසින් “අපිරිසිදුව පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපලක් සම්බන්ධව දැන්වීම” යන හිසින් යුතුව 2019.02.04 දිනැතිව කලුඅග්ගල එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඉදිරිපිට දෙල්ගහවත්ත පාරේ පදිංචි ජානක මිලාන් වීරසිංහ (බබ්) නැමති අය විසින් ඉතා අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපල නිසා දුර්ගන්ධයෙන් හමන විෂබීජ නිහඬව ගරිරගත වී හඳුනා ගැනීමට නොහැකි රෝග සෑදෙන බැවින් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර

ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා භංචුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.

- 16. 2019.02.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (22) යටතේ දැක්වෙන මහකන්ද, නැගෙනහිර, තුන්තාන, 444 හි පදිංචි ප්‍රදේශවාසීන් විසින් 2019.02.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

- 1. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික පැමිණිල්ල - දැව ඉරුම්භල, කොස්ගහහේන, උග්ගල්ල, පාදුක්ක” යන හිසින් යුතුව 2019.01.30 දිනැතිව පාදුක්ක, උග්ගල්ල, කොස්ගහහේන හි පිහිටි දැව ඉරුම්භල සම්බන්ධයෙන් 2018.11.02 දින ලද පැමිණිල්ලකට අදාළව 2018.11.26 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් සිතාමතා ප්‍රාදේශීය සභාව මගින් මෙම දැව ඉරුම්භල සඳහා අංක CEA 57161 හා 2018.07.11 සහ වඩු මඩුව සඳහා CEA 57154 හා 2018.06.06 දිනැතිව පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාදී ඇති බැවින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා කටයුතු කරන ලෙස ඉල්ලමින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද පැමිණිල්ලේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාරිසරික තාක්ෂණික කමිටුව විසින් පරීක්ෂා කර බලා කාරක සභාව වෙත වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 2. පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනය විසින් “සාලාව වත්ත තුල ඇති කසළ බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.07 දිනැතිව සාලාව වත්තේ ක්‍රියාත්මක වන FSC (වන භාරකාරත්ව මණ්ඩල) වැඩසටහන යටතේ වෙන් කරන ලද කසළ සතියකට වරක් ප්‍රාදේශීය සභාවට ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 400 ක් දුරින් මෙම කසළ රැස්කරන ස්ථානය සකස් කර ඇති බැවින් ප්‍රාදේශීය සභාවේ කසළ ප්‍රවාහන රථය පැමිණෙන දිනය දැන්වුවහොත් එම රථයට කසළ ලබාදීම පහසු බව දක්වමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය පරිපාලක මහතාගෙන් වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා විසින් “වාර්ෂික වෙළඳ බලපත්‍ර ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව විවිධ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර සඳහා වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමේදී කරදරකාරී ක්‍රියාවලියක් අනුගමනය කරන බවත් එම නිසා විශාල ප්‍රමාද වීමක් සිදුවන නිසා සභාවට අයවිය යුතු ආදායම් අහිමිවීමේ තත්වයක් උදා වී ඇති බැවින් වෙළඳ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපිළිවෙත ව්‍යාපාරික ප්‍රජාවට පහසු සහ ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කළ යුතු බව දක්වමින් යොමුකරන ලද ලිපිය

සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී සීතාවක ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍ර ලබාගන්නා අයදුම්කරු විසින් අයදුම්පත සම්පූර්ණ කර අදාළ කාර්යාලයට ඉදිරිපත් කර නිර්දේශ ලබාගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශ ද ලබාගැනීමෙන් පසු නැවත කාර්යාලයට ඉදිරිපත් කිරීම තුළින් බලපත්‍ර ලබාදීමේදී සිදුවන ප්‍රමාදය අඩුවන බැවින්, ඒ අනුව කටයුතු කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

4. විෂයභාර නිලධාරී විසින් සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් පාදුක්ක හා හංවැල්ල සෞඛ්‍ය සේවා බලප්‍රදේශය පුරා වර්ධනය වෙමින් පැවති ඩෙංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් ආරම්භ වූ ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2019.05.01 දිනෙන් අවසන් වන 2019.05.01 දින සිට වර්ෂයක කාලයක් සඳහා හංවැල්ල සහ පාදුක්ක සෞඛ්‍ය සේවා බලප්‍රදේශයේ ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, හංවැල්ල සහ පාදුක්ක සෞඛ්‍ය සේවා බලප්‍රදේශයේ ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2019.05.01 දින සිට 2020.04.30 දින දක්වා වර්ෂයක කාලයක් සඳහා දීර්ඝ කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. වග, හල්බරාව, කළුඅගුල, නො. 301/ඒ හි පදිංචි කේ.කේ. කුමුදු ක්‍රිෂාන්ත මහතා විසින් “සත්ව ගොවිපලක් පවත්වාගෙන යෑම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව ඔහුගේ නිවස ඉදිරිපිට පවතින සත්ව ගොවිපල (ඌරු කොටුවක්) හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි බවත් කුඩා දරුවන් සිටින බැවින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. පාදුක්ක උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක මහතා විසින් 2019.03.25 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාල බල ප්‍රදේශයේ හා පාදුක්ක නගරයේ සිදුවන පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිතුමා ලිඛිතව දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. දිනපොල හා අවට, බස් නැවතුම අසල පොදු වැසිකිළිය ළඟ හා කාර්යාලයේ පිටුපස රාත්‍රියට හා දවල් වාහන මඟින් කැලී කසළ ගෙනවිත් දැමීම.
- ii. පාදුක්ක බස් නැවතුම් පොල පැත්තේ බස් රියදුරන් හා සභායකයින් මුත්‍රා කිරීම.
- iii. පාදුක්ක කොළඹ පාර “ලක්සිරි හෝටලයෙහි” අප ජලය ප්‍රධාන කාණුවට මුදා හැරීම.

7. කොස්ගම, සාලාව, ඩී.සී. නිවාස යෝජනා ක්‍රමය, නො. 03 හි පදිංචි කේ. වයිමන් මහතා විසින් “වැසිකිළි වළ උතුරා යාම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.02.01 දිනැතිව ඩී.සී. නිවාස යෝජනා ක්‍රමයේ නො. 04 නිවසේ පදිංචි කේ.ඇම්. දිසත් යන අයගේ ඉඩමේ මායිමට ඉදිකර

තිබෙන වැසිකිළි වළ උතුරායාමෙන් එහි තිබෙන අපවිත්‍ර ජලය තම නිවසට ගලාඒම හේතුවෙන් දුෂ්කරතාවයන් රැසකට පත්ව ඇති බැවින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාලව කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව එම ගැටළුව සම්බන්ධයෙන් අදාල ස්ථානය පරීක්ෂා කරන ලද අවස්ථාවේදී එම අඩුපාඩු නිවැරදි කර තිබූ බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

8. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම්පත්‍රය - තීන්ත හා තීන්ත ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, දුන්කොලහේන පාර, තුම්මෝදර” යන හිසින් යුතුව අංක WE/CM/PSW/CH/A12/18843/2018 යටතේ 2019.03.11 දිනැතිව ඉහත කරුණ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.11.23 දින ලද ඉල්ලුම් පත්‍රයට අදාලව 2019.01.17 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු මෙම ලිපියේ දින සිට 30 ක් ඇතුළත සම්පූර්ණ කර මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස දක්වමින් ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව පිටපත් සහිතව යොමුකරන ලද ලිපිය සඳහා ආදායම් පරිපාලක මහතා ලබාදුන් වාර්තාව අනුව පහත සඳහන් නිර්දේශයන්ද ක්‍රියාත්මක කර වෙළඳ බලපත්‍රය දින 14 ක් ඇතුළත ලබාගෙන ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල, පුවක්පිටිය, එගොඩගම පාර, අංක 28 හි පදිංචි එච්.ඒ.සී. ගුණසේකර මහතා වෙත ලිඛිතව දන්වා යැවීමට තීරණය කරන ලදී.

- i. සීතාවක ප්‍රාදේශීය සභාවේ උපදෙස් පරිදි සෑම අපද්‍රව්‍ය කර්මාන්ත භූමියෙහි සෞඛ්‍ය ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම.
- ii. රසායනික ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය ගබඩා කිරීමේදී හා භාවිතා කිරීමේදී පිලිපැදිය යුතු ආරක්ෂිත පිළිවෙතක් අනුව (Material Safety Data) රසායනික ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීම.
- iii. හදිසි අවස්ථාවකදී අනුගමනය කිරීම සඳහා වන සැලැස්මක් (Emergency Preparedness Plan) ඉදිරිපත් කිරීම.
- iv. ප්‍රමාණවත් පරිදි ගිනි නිවීමේ උපකරණ කර්මාන්තය තුළ සවිකිරීම හා ඒ සම්බන්ධව ලබාගත් සහතික ඉදිරිපත් කිරීම.

9. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, සුබර ගොවිපල, කන්දෙවත්ත මාවල්ගම” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/10434/2014 යටතේ 2019.03.01 දිනැතිව ඉහත කරුණ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් 2018.06.22 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු හා නිර්දේශ දක්වමින් එම නිර්දේශ දින 14 ක් ඇතුළත ක්‍රියාත්මක කර මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස දක්වමින් සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව පිටපත් සහිතව යොමුකරන ලද ලිපිය සඳහා ආදායම් පරිපාලක මහතා ලබාදුන් වාර්තාව අනුව පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර වෙළඳ බලපත්‍රය දින 14 ක් ඇතුළත වෙළඳ බලපත්‍රය ලබාගෙන ඉදිරිපත් කරන ලෙස මාවල්ගම, කන්දෙවත්ත, මාරගහවත්ත හි පදිංචි ඩබ්.ඒ.ජේ.ඩී. කුමාර මහතා වෙත ලිඛිතව දන්වා යැවීමට තීරණය කරන ලදී.



- i. ජීවවායු ඒකකය මනා ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගත යුතු අතර ඉන් බැහැර වන අපජලය පිරිපහදු කිරීම හා මෙම අධිකාරියේ ලියාපදිංචි උපදේශන ආයතනයකින් උපදෙස් ලබාගනිමින් අපජල ප්‍රතිකර්ම පද්ධතියක් ඉදිකළ යුතුය.
  - ii. අපජල ප්‍රතිකර්ම පද්ධතිය ඉදිකර අවසන් වූ පසු පරිපහදු කරන ලද අපජලයේ අපජල විශ්ලේෂණ වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරයෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.
  - iii. ගොවිපලෙහි ගෘහ පාලන තත්වය සතුටුදායක ලෙස පවත්වාගත යුතුය.
  - iv. කිසිම අපද්‍රව්‍යයක භූමිය තුළ හෝ ඉන් පිටතදී විවෘත භූමිය තුළ පිලිස්සීම සිදුනොකළ යුතුය.
  - v. අපද්‍රව්‍යයන් පලාත් පාලන ආයතනයේ උපදෙස් පරිදි සෞඛ්‍යානුකූලව ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු අතර ඉවත් කරන තෙක් මනාව ආවරණය කරන ලද ස්ථානයක ගබඩා කර තැබිය යුතුය.
10. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “සුඛර ගොවිපල - අංක 401, කඩුගොඩ දකුණ, වග” යන හිසින් යුතුව අංක WE/CM/PSW/WP-C/01/00030/2018 යටතේ 2019.03.11 දිනැතිව ඉහත කරුණ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සීතාවක ප්‍රාදේශීය සභාව වෙත යොමුකරන ලද 2018.08.14 දිනැති ලිපියට අදාලව නැවතත් ලද පැමිණිල්ලකට 2018.11.26 දින ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී සුඛරයින් සංඛ්‍යාව 12 දක්වා අඩුකර සියලුම අපජලය සහ අපද්‍රව්‍ය ජීව වායු ඒකකයක් හරහා පිරිපහදු පද්ධතියකට යොමුකර ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර මෙම ගොවිපල එම ස්ථානයේ පවත්වාගෙන යාම, සීතාවක ප්‍රාදේශීය සභාවේ කලාප සැලැස්මට අනුව අනුමත භාවිතයක්ද යන්න හෝ කිසියම් අනුමැතියක් ලබාදී ඇති ද යන්න පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සඳහා ආදායම් පරිපාලක මහතා ලබාදුන් වාර්තාව අනුව අදාල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති බැවින් මෙම සුඛර ගොවිපල සඳහා බලපත්‍ර ගාස්තු ගෙවීම් කර වෙළඳ බලපත්‍රය ලබාගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
11. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2019 පෙබරවාරි මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	14
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3513
සෞභාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	1405
සෞභාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	54

එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	1126
නිකුත් කළ නිවේදන ගණන	244
නඩු පැවරූ ගණන	28
දඩ මුදල	රු. 56000 /-
ධූමායනය කළ සංඛ්‍යාව	14
පිරිසිදු කිරීමේ වැඩසටහන්	02

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2019 පෙබරවාරි මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	12
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3318
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	575
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	51
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	569
නිකුත් කළ නිවේදන ගණන	06
නඩු පැවරූ ගණන	-
දඩ මුදල	-
ධූමායනය කළ සංඛ්‍යාව	08

12. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 ජනවාරි මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිවක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	63670
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	5110
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	4175
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	1620
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 83,500/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 පෙබරවාරි මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2325
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	12277
03	වීදුරු කි.ලෝ.	7138

04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	06
05	ටින් බෙලෙක්ක කි.ලෝ	880
06	බියර් ටින් කි.ලෝ.	95
07	පෙට් බෝතල් කි.ලෝ	714
08	පොල් කටු කි.ලෝ	287
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදීරන කසළ ප්‍රමාණය කි.ලෝ.	6300
	මුළු එකතුව	30022
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	රු. 131,607/-
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදීරන කසළ ප්‍රමාණය කිලෝ.	56821









13. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදීරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ග්‍රාම නිලධාරී වසම්
2019.04.06	ඉළක්ඹවිට / දිගන
2019.04.20	ජයවීරගොඩ/වලව්වත්ත/
2019.04.27	උඩුමුල්ල

**03. සාකච්ඡා සටහන්**

1. පරිසර හා පහසුකම් සේවා කාරක සභාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කමිටු දින පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය ලිඛිතව දැනුවත් කරන බැවින් සහභාගී නොවීම පිළිබඳව හේතු දක්වන ලෙස දන්වා ලිපියක් යැවීමට තීරණය කරන ලදී.

අද දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් පරිසර හා පහසුකම් කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් කළමි.

- 1. ගරු කාරක සභා සභාපති - වින්දන මුදුන්කොටුව මැතිතුමා  

- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා  

- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උසුල් මනෝජී රූපසිංහ මැතිතුමා  

- 4. ගරු කාරක සභික - සුසන්ත රූපසිංහ මැතිතුමා  

- 5. ගරු කාරක සභික - ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය  

- 6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා  

- 7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා  

- 8. ගරු කාරක සභික - සුනිල් රණසිංහ මැතිතුමා  


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 12.30 ට නිමාවට පත් විය.

2019.03.26 වන දින,

සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.